

Key Fact Document

WAKALA FACILITY (SHORT TERM/ LONG TERM)
IN SRI LANKAN RUPEE & FOREIGN CURRENCY

වැදගත් කරුණු

ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුව සහ විදේශ මුදල් WAKALA පහසුකම
(කෙටි කාලීන/ දිගු කාලීන)



වැදගත් කරුණු

ශ්‍රී ලංකා රුපියල් සහ විදේශ මුදල් WAKALA පහසුකම (කෙටි කාලීන/ දිගු කාලීන)

සේවාව පිළිබඳ හඳුන්වාදීම

- මෙය නියෝජිතයන් පදනම් කරගත් ණය ලබාදෙන සේවාවකි.
- ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව සහ ඉස්ලාමීය බැංකුකරණයේ නීති රීති වලට අනුකූලව වකිල්ගේ ව්‍යාපාරයේ කොටසක් ලෙස ගනුදෙනුවකදී මුදල්කිල්ගේ අරමුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මුදල්කිල්ගේ නියෝජිතයා ලෙස ප්‍රධානියා (බැංකුව - මුදල්කිල්) විසින් පාරිභෝගිකයාට (වාකිල්) පත් කරයි.
- මෙම සේවාව පාරිභෝගිකයන්ගේ කෙටි කාලීන සහ දිගු කාලීන අවශ්‍යතා සඳහා මූල්‍යකරණයට පහසුකම් සපයයි. මෙම සන්දර්භය තුළ ගනුදෙනුකරුවන් ඉස්ලාමීය නීතියට අනුකූලව බැංකුව වෙනුවෙන් අරමුදල් කළමනාකරණය කිරීමට අවශ්‍ය වේ.

ඉලක්කගත පාරිභෝගිකයින්

- පුද්ගලයන් සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්
- බැංකු / මූල්‍ය ආයතන

ලාභ අනුපාත

- කරුණාකර HNB වෙබ් අඩවිය බලන්න
www.hnb.net/corporate-banking/islamic-banking/lending-rates

ප්‍රභේද / ආපසු ගෙවීමේ නියමයන්

- කෙටි කාලීන ණය ගැනීමේ පහසුකම් දින 360ක් දක්වා සලකා බැලිය හැක
- දිගු කාලීන පහසුකම් සඳහා උපරිම වසර 5ක් සලකා බලන අතර මෙම කාල සීමාවට වැඩි ඕනෑම ඉල්ලීමක්ද සුවිශේෂී පදනම් මත සලකා බලනු ලැබේ.
- ව්‍යාපාර සහ කාරක ප්‍රාග්ධන වකුගේ මුදල් ප්‍රවාහයන් මත පදනම්ව පහසුකම් ආපසු ගෙවීමේ කාලය තීරණය කරනු ලබයි.
- ආපසු ගෙවීම ධාරිතාව සහ අරමුණ මත පදනම්ව ලාභ ආපසු ගෙවීම මාසික, කාර්තුවය හෝ ද්වි-වාර්ෂික ලෙස සිදු වේ.

ඇප තැන්පතු

ලබා දෙන මුදල, ආපසු ගෙවීමේ කාලසීමාව, අරමුණ සහ අවදානම සම්බන්ධ තොරතුරු යනාදිය මත පදනම්ව බැංකුව විසින් ඇප සහ ඇප ආන්තිකය තීරණය කරනු ලබයි.

පිළිගත හැකි සුරැකුම්පත් පහත දැක්වේ: -

- වෙළඳාමේ ඇති දේපල / වාහන / යන්ත්‍ර සූත්‍ර / කොටස් නොමිලේ හෝ කල්බදු මත උකස් කිරීම
- පුද්ගලික/ ආයතනික/ බැංකු ඇපකර
- බැංකු තැන්පතු/ සමාගම් කොටස් ආදිය.
- බැංකුව විසින් පිළිගත් වෙනත් සුරැකුම්පත්

දිරිගැන්වීම් සහ ප්‍රවර්ධන දීමනා ඇතුළුව පාරිභෝගිකයින්ට හිමිවන මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිලාභ

- තරඟකාරී අනුපාත
- කාරක ප්‍රාග්ධන වක්‍රය මත පදනම් වූ නමුත් ශීඝ්‍ර ආපසු ගෙවීමේ ක්‍රම ඇතුළුව පූර්ව චිකිත්සාවකින් මතආපසු ගෙවීමේ හැකියාව.

ගනුදෙනුකරුවන්ට අදාළ පිරිවැය - අයකිරීම්/ගාස්තු, කොමිස්, පොලී, තොරතුරු

- ස්ථාවර/ පාවෙන අනුපාත මත පදනම් වූ මූල්‍ය පිරිවැය
- ලේඛන ගාස්තු / සැකසුම් ගාස්තු
- තක්සේරු / නීතිමය / මුද්දර ගාස්තු (අදාළ නම්)
- තකාපුල් (රක්ෂණ) වාරිකවල පිරිවැය (අදාළ නම්)
- පිරිනැමීමක් සහ පිළිගැනීමක් / කොන්ත්‍රාත්තුවක් / ගිවිසුමක් හරහා එකඟ වූ වෙනත් වියදම්

සේවාව ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

- ඕනෑම HNB පාරිභෝගික මධ්‍යස්ථානයකින් මෙම සේවාව ලබාගත හැකිය.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පතක් අවශ්‍ය ලියකියවිලි සමඟ යොමු කළ යුතු වේ.
- ආදායම් සනාථ කිරීම / වැටුප් තහවුරු කිරීම් සහ ආදායම තහවුරු කිරීම සඳහා වන වෙනත් උපකාරක ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වේ.

ප්‍රධාන නියමයන් හා කොන්දේසි

- පිරිනැමීම සහ පිළිගැනීම සහ අන්ක් ගිවිසුමෙහි දක්වා ඇති කොන්දේසි අනුව ආපසු ගෙවීම සිදුවනු ඇත.

වැඩි විස්තර සඳහා - 0112 462 462/ hnbconnect@hnb.lk

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය

දුරකථන අංකය - 011-2661963

විද්‍යුත් තැපෑල - customer.experience@hnb.lk

Link :- hnb.net/feedback

